



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර I විභාගය - 2025 ජූලි

(104) ව්‍යාපාරික පරිසරය

(Business Environment)

2025-08-03

පස්වරු

[02.00 – 05.00]

- අයදුම්කරුවන්ට උපදෙස් (අවධානයෙන් කියවිය යුතුය):

(1) දී ඇති කාලය : පැය 03 යි.

පිටු ගණන : 07

(2) සියලුම ප්‍රශ්නවලට උත්තර සැපයිය යුතු වේ.

ප්‍රශ්න ගණන: 06

(3) ඉල්ලුම් කරන ලද මාධ්‍යයෙන්, එක් භාෂාවකින් පමණක්, ඔබ වෙත සපයන ලද පොත්වල උත්තර ලියන්න.

(4) උපකල්පන කිසිවක් ඇතොත්, ඒවා පැහැදිලිව දක්වන්න.

(5) අර්ථකථන සහිත කල යුතු ක්‍රියා පරීක්ෂා ලැයිස්තුව අමුණා ඇත. වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න හැර අන් සෑම ප්‍රශ්නයක්ම කල යුතු ක්‍රියාවකින් යුක්ත වේ. කල යුතු ක්‍රියා පරීක්ෂා ලැයිස්තුවේ එම ක්‍රියාව සඳහා දී ඇති අර්ථකථනය පදනම් කරගෙන අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය සඳහා අවශ්‍ය උත්තර සැපයිය යුතුය.

(6) ලකුණු 100 යි.

A කොටස

වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න (OTQs)

(මුළු ලකුණු 40)

01 වන ප්‍රශ්නය

අංක 1.1 සිට 1.10 දක්වා ඇති ප්‍රශ්න සඳහා වඩාත්ම නිවැරදි උත්තරය තෝරන්න. තෝරාගත් උත්තරයට අදාළ අංකය ප්‍රශ්න අංකය සමඟ ඔබේ උත්තර පොතේ ලියන්න.

1.1 සමාගමක කොටස් හෝ ණයකර මිලදී ගැනීම සඳහා සහභාගි වන මෙන් මහජනතාව වෙත ආරාධනා කරනු ලබන ලියවිල්ල හඳුන්වනු ලබන්නේ:

(1) කොටස් බලපත්‍රය ලෙසයි.

(2) සාංගමික ව්‍යවස්ථාවලිය ලෙසයි.

(3) සංස්ථා ප්‍රකාශය ලෙසයි.

(4) කොටස් සහතිකය ලෙසයි.

1.2 පහත සඳහන් ඒවා අතුරෙන්, රාජ්‍ය සංස්ථාවක් සම්බන්ධයෙන් නිවැරදි වන්නේ කුමක් ද?

(1) නෛතික පුද්ගලභාවයක් තිබීම.

(2) අමාත්‍යවරයා විසින් පත්කරන ලද අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් කළමනාකරණය කරනු ලබයි.

(3) ගිණුම්කරණය සහ විගණනය, අනිවාර්ය අවශ්‍යතාවයන් වේ.

(4) ඉහත සඳහන් සියල්ලම.

1.3 පහත සඳහන් ඒවා අතුරෙන්, ව්‍යවසායකයෙකු සම්බන්ධයෙන් නිවැරදි තොටක් තේරීමක් කළේ කුමක් ද?

- (1) ඔහු / ඇය අවදානම් නොගනී.
- (2) ඔහු / ඇය නව ව්‍යාපාරික අවස්ථා පිළිබඳ අවධානය යොමු කරයි.
- (3) ඔහු / ඇය සතුව නව අදහස් ඇත.
- (4) ඔහු / ඇයට ආත්ම විශ්වාසයක් තිබේ.

1.4 පහත සඳහන් ඒවා අතුරෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ උපකරණයක් සඳහා උදාහරණයක් වන්නේ කුමක් ද?

- (1) වාණිජ පත්‍රිකා.
- (2) ණයකර.
- (3) භාණ්ඩාගාර බිල්පත්.
- (4) විනිමය බිල්පත්.

1.5 පහත සඳහන් ඒවා අතුරෙන්, අධිකරණ නියෝගයක් මත හවුල් ව්‍යාපාරයක් විසුරුවා හැරිය හැකි අවස්ථාවක් වන්නේ කුමක් ද?

- (1) හවුල්කරුවෙකුගේ මරණය නිසා.
- (2) හවුල් ව්‍යාපාරය අවසන් වීම නිසා.
- (3) හවුල්කරුවෙකු හිතාමතාම හවුල් ගිවිසුම කඩ කිරීමකදී.
- (4) ඉහත සඳහන් සියල්ලම.

1.6 පහත සඳහන් ඒවා අතුරෙන්, සීමාසහිත පොදු සමාගමක අවාසියක් වන්නේ කුමක් ද?

- (1) ද්‍රවශීලතාවය ඉහළ යාම.
- (2) අලාභ, ව්‍යාපාරය තුළම රඳවා ගැනීම.
- (3) වැඩි ප්‍රාග්ධනයක් සම්පාදනය කරගත හැකි වීම.
- (4) නෛතික පුද්ගලභාවයක් තිබීම.

1.7 පහත සඳහන් ඒවා අතුරෙන්, රක්ෂණය කළ හැකි අවධානමක් ලෙස පිළිගැනීමට භාවිත කරන තීරණායකයක් තොටක් තේරීමක් කළේ කුමක් ද?

- (1) පුරෝකථනය කිරීමේ හැකියාව.
- (2) සත්‍යාපනය කළ හැකිවීම.
- (3) අහඹු ලෙස සිදුවීම.
- (4) රහස්‍යභාවය.

1.8 පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න:

- (a) රක්ෂණයේ හානිපූර්ණ මූලධර්මය (indemnity) යටතේ, ලාභ ඉපැයිය හැකිය.
- (b) ජීවිත රක්ෂණ ඔප්පුවක් සඳහා ආදේශන මූලධර්මය බල නොපායි.
- (c) ආසන්නතම හේතුව මූලධර්මය යටතේ, හානිය සිදුවීමට බලපාන ප්‍රධානතම හේතුව ආවරණය විය යුතුය.

ඉහත සඳහන් ඒවා අතුරෙන්, රක්ෂණ මූලධර්ම සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශ වන්නේ:

- (1) (a) සහ (b) පමණි.
- (2) (a) සහ (c) පමණි.
- (3) (b) සහ (c) පමණි.
- (4) ඉහත සඳහන් සියල්ලම.

1.9 පහත සඳහන් ඒවා අතුරෙන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල [Small and Medium Entities (SMEs)] කාර්යසාධනය ඉහළ නැංවීමේ ආකාරයක් වන්නේ කුමක් ද?

- (1) මුදල් සඳහා ප්‍රවේශවීමට ඇති නොහැකියාව.
- (2) රජය විසින් පරිසරය සක්‍රීය කිරීමට ක්‍රියා කිරීම.
- (3) හාණිවල ගුණත්වය අඩු කිරීම.
- (4) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මත ආදායම් බද්ද ඉහළ නැංවීම.

1.10 පහත සඳහන් ඒවා අතුරෙන්, විද්‍යුත් මුදල් (electronic money) සඳහා උදාහරණයක් වන්නේ කුමක් ද?

- | | |
|----------------------------|----------------------|
| (1) චෙක්පත්. | (2) පොරොන්දු නෝට්ටු. |
| (3) ණය පත් (Credit Cards). | (4) වාණිජ පත්‍රිකා. |

අංක 1.11 සිට 1.15 දක්වා ප්‍රශ්නවල දී ඇති එක් එක් ප්‍රකාශය සත්‍ය හෝ අසත්‍යදැයි දක්වන්න. සත්‍ය හෝ අසත්‍ය යන උත්තරය ප්‍රශ්න අංකය සමඟ ඔබේ උත්තර පොතේ ලියන්න.

1.11 කළමනාකරණ කුසලතා අවම වීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර [Small and Medium Entities (SMEs)] අසාර්ථක වීමට හේතුවකි.

1.12 බද්ධ ව්‍යාපාරයක් සඳහා ලියාපදිංචිය අවශ්‍ය වේ.

1.13 සේවක භාර අරමුදල [Employees' Trust Fund (ETF)], ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන ආයතනයකි.

1.14 කාන්තාවන් තුළ අධ්‍යාපන මට්ටම වැඩිදියුණු වීම ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වය ඉහළ නැංවීමට සාධකයක් වේ.

1.15 චෙක්පත් පිටුපස අත්සන් කිරීම මගින් එහි අයිතිය වෙනස් කිරීමට චෙක්පතක පිටසන් කිරීමකින් ඉඩ සලසයි.

අංක 1.16 සිට 1.20 දක්වා ඇති ප්‍රශ්නවලට කෙටි උත්තර, ප්‍රශ්න අංක ද සමඟ ඔබේ උත්තර පොතේ ලියන්න.

1.16 “හාණිඛ” සහ “සේවා” අතර වෙනස්කම් දෙකක්(02) සඳහන් කරන්න.

1.17 සන්නිවේදනයේ මූලිකාංග හතරක්(04) සඳහන් කරන්න.

1.18 “ප්‍රතිරක්ෂණය” යනුවෙන් අදහස් වන්නේ කුමක්දැයි යන්න කෙටියෙන් පැහැදිලි කරන්න.

1.19 ශ්‍රී ලංකාවේ මුදල් වෙළෙඳපොළ තුළ සහභාගි වන පාර්ශ්ව දෙකක්(02) සඳහන් කරන්න.

1.20 ව්‍යවසායකත්ව කුසලතා දෙකක්(02) සඳහන් කරන්න.

(එකකට ලකුණු 02 බැගින්, මුළු ලකුණු 40)

B කොටස

(මුළු ලකුණු 40)

02 වන ප්‍රශ්නය

සීමාසහිත ABC (පොද්ගලික) සමාගම යනු **කුමාර විසින්** මීට වසර කිහිපයකට පෙර කොළඹදී ආරම්භ කරන ලද කුඩා පරිමාණ බේකරි ව්‍යාපාරයකි. ආරම්භයේදී, ඔහු කේටලස්වාම් ව්‍යාපාරයක් ලෙස ව්‍යාපාරය කරගෙන ගිය අතර, නිවසේ සාදන ලද පේස්ට්‍රි සහ තවත් බේකරි නිෂ්පාදන කිහිපයක් අලෙවි කරනු ලැබීය. ඉල්ලුම ඉහළ යාමත් සමඟ ඔහු තම සහෝදරයා සමඟ හවුල් ව්‍යාපාරයක් පිහිටුවමින් ඔහුගේ ව්‍යාපාර කටයුතු පුළුල් කරනු ලැබීය. පසුව, අතිරේක අරමුදල් ලබාගැනීම සහ මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කර ගැනීමට ව්‍යාපාරය පොද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කරනු ලැබීය. මේවන විට, **සීමාසහිත ABC (පොද්ගලික) සමාගම** සුපිරි වෙළෙඳසැල් සඳහාද තම නිෂ්පාදන සපයනු ලැබේ. කෙසේ වුවද, සමාගම, ශ්‍රී ලංකාව තුළ සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ලෙස අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටී.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) විධිමත් ව්‍යාපාරයක ලක්ෂණ තුනක්(03) **සඳහන් කරන්න** . (ලකුණු 03)
- (b) හවුල් ව්‍යාපාරයක් සහ වගකීමෙන් සීමිත සමාගමක් අතර වෙනස්කම් පහත ලක්ෂණ මත පදනම්ව, **සඳහන් කරන්න:**
- (i) නීතිමය පුද්ගලභාවය.
 - (ii) පාලනය.
 - (iii) ගිණුම්කරණය සහ විගණනය.
 - (iv) වගකීම. (ලකුණු 04)
- (c) **සීමාසහිත ABC (පොද්ගලික) සමාගම**, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ලෙස මුහුණ දෙනු ලබන අභියෝග දෙකක්(02) **පැහැදිලි කරන්න**. (ලකුණු 03)
- (මුළු ලකුණු 10)

03 වන ප්‍රශ්නය

රොහාන් සතුව මහනුවර නගරයේ කුඩා රෙදිපිළි ව්‍යාපාරයක් තිබේ. ආරම්භයේදී, ඔහු මුදල් භාවිත කරමින් ගනුදෙනු කළමනාකරණය කළ නමුත් ඉහළ වටිනාකමකින් යුත් ගෙවීම් කිරීමේදී දුෂ්කරතාවයන්ට මුහුණදෙන ලදී. ව්‍යාපාර ක්‍රියාවලීන් විධිමත් කිරීම සඳහා ඔහු වාණිජ බැංකුවක ජංගම ගිණුමක් විවෘත කරන ලදී. ඉන්පසු, ඔහු සැපයුම්කරුවන්ට ගෙවීම සඳහා චෙක්පත් භාවිත කරන ලද අතර, තම පාරිභෝගිකයින්ට ගනුදෙනු කිරීම සඳහා මාර්ගගත වේදිකාවක් (online platform) නිර්මාණය කරන ලදී.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) වාණිජ බැංකුවක් විසින් ව්‍යාපාරයකට සපයනු ලබන සේවාවන් තුනක්(03) **සඳහන් කරන්න**. (ලකුණු 03)
- (b) චෙක්පතක් රේඛණය කිරීමේ වැදගත්කම් දෙකක්(02) **සඳහන් කරන්න**. (ලකුණු 02)
- (c) මුදලේ කාර්යයන් තුනක්(03) **පැහැදිලි කරන්න**. (ලකුණු 05)
- (මුළු ලකුණු 10)

04 වන ප්‍රශ්නය

නිමල් විසින් Nimal Handicraft නමින් හස්ත කර්මාන්ත ව්‍යාපාරයක් ගාල්ලේදී ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපාරය මගින් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ලී කැටයම් අලෙවි කිරීමේ නිරතව සිටී. ආරම්භයේදී, නිමල් දේශීය සංචාරකයින් කෙරෙහි විශ්වාසය තැබූ නමුත්, ගෝලීය වෙළෙඳාම සහ විද්‍යුත් වාණිජ්‍යයේ (e-commerce) නැගීමත් සමග නිමල් මාර්ගගත වේදිකා හරහා ජාත්‍යන්තර පාරිභෝගිකයින් හට අත්කම් භාණ්ඩ අපනයනය කරමින් තම වෙළෙඳපොළ පුළුල් කරන ලදී. ඔහුගේ නිෂ්පාදන කාර්යක්ෂමතාව බෙදාහැරීම සඳහා, ඔහු ගෝලීය නැව්ගත කිරීම් සඳහා සැපයුම් සේවා (logistics) සමාගම් හා සම්බන්ධ වූ අතර, දේශීය වෙළෙඳාම සඳහා සිල්ලර වෙළෙඳසැල් භාවිත කරන ලදී.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) බෙදාහැරීමේ මාර්ගයක් (distribution channel) නිසි අයුරින් කළමනාකරණය කිරීමේ වැදගත්කම් දෙකක්(02) පැහැදිලි කරන්න. (ලකුණු 04)
- (b) Nimal Handicraft හි බෙදාහැරීම් සඳහා සම්බන්ධ විය හැකි පාර්ශව තුනක්(03) හඳුනා දක්වන්න. (ලකුණු 03)
- (c) රටේ ආර්ථික සංවර්ධනය සඳහා ව්‍යවසායකත්වය විසින් සපයනු ලබන දායකත්වයන් තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
(මුළු ලකුණු 10)

05 වන ප්‍රශ්නය

දීප්ති විසින් දිරාපත් වන ද්‍රව්‍ය භාවිතයෙන් තිරසාර බව ප්‍රවර්ධනය කරමින් පරිසර හිතකාමී ඇසුරුම් ආයතනයක්, කේටලස්වාම් ව්‍යාපාරයක් ලෙස කොළඹදී ආරම්භ කරන ලදී. ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා ඇය, කේටලස්වාම් ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ සීමිත පෞද්ගලික සමාගම් ඇතුළුව විවිධ සංවිධාන සමඟ හවුල් වූවාය. වර්තමාන තත්ත්වය තුළ තිරසාර භාවිතයන් (eco-friendly) අනුගමනය කිරීම තුළින් දීප්තියේ ව්‍යාපාරයට වාසි සහගත තත්ත්වයන් ලඟාකර ගනියි.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) කේටලස්වාම් ව්‍යාපාරයක ලක්ෂණ තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
- (b) දීප්ති හට ඇගේ ව්‍යාපාරයේදී මුහුණපෑමට සිදුවිය හැකි සඵලදායී සන්නිවේදනය සඳහා වන බාධක දෙකක්(02) පැහැදිලි කරන්න. (ලකුණු 04)
- (c) පාරිසරික තිරසරභාවය පිළිබඳ භාවිතයන් අනුගමනය කිරීම, ව්‍යාපාර සංවිධානයක් සඳහා වැදගත්වීමට හේතු දෙකක්(02) පැහැදිලි කරන්න. (ලකුණු 03)
(මුළු ලකුණු 10)

06 වන ප්‍රශ්නය

සීමාසහිත Quality Tea (පොද්ගලික) සමාගම යනු, නුවර එළිය ප්‍රදේශයේ පිහිටි තේ අපනයන සමාගමක් වන අතර, රටේ මෙම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා වේ. ආරම්භයේදී, සමාගම දේශීය සිල්ලර වෙළෙඳුන්ට විවිධ රසයෙන් යුත් තේ පැකට් සැපයුවද, වැඩිවන ඉල්ලුමක් සමඟ ව්‍යාපාරය ජාත්‍යන්තර වෙළෙඳපොළවල් දක්වා ව්‍යාප්ත විය. වැඩිවන මෙහෙයුම් කළමනාකරණය කිරීම සඳහා සමාගමට සැපයුම්කරුවන්, ගැනුම්කරුවන් සහ සැපයුම් සේවා සපයන්නන් සමඟ සම්බන්ධතා සහතිකවේදනයක් සහතික කිරීමට සිදුවිය. තවද, මෑතකදී ක්‍රියාත්මක කරන ලද අවම වේගය අනුපාත අවශ්‍යතාවයට අනුකූලව වේගය සංශෝධනය කිරීම පිළිබඳව සමාගමේ කළමනාකාරීත්වය වෘත්තීය සමිති නායකයින් සමඟ සාකච්ඡා කරමින් සිටියි. සමාගම, භාෂා අවබෝධ කර ගැනීමේ බාධක (language barriers), කලාප අතර කාල වෙනස්කම් (time zone differences) සහ ගනුදෙනුකරුවන්ට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රමාද වැනි අභියෝගයන්ට මුහුණපාමින් සිටියි. මෙම අභියෝග ජය ගැනීම සඳහා, විද්‍යුත් තැපෑල, වීඩියෝ ඇමතුම්, සමාජ මාධ්‍ය ආදී විවිධ සන්නිවේදන ක්‍රම අනුගමනය කිරීමට සමාගම තීරණය කරන ලදී.

මීට අමතරව, 2019 දී රසායනික පොහොර තහනම් කිරීමේ රජයේ ප්‍රතිපත්තිය, දෛනික අස්වැන්න කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත. එසේම, අප්‍රිකානු රටවල් කිහිපයක් දකුණු ආසියාතික රටවලින් ආනයනය කරනු ලබන නිෂ්පාදිත සඳහා සීමාවන් පනවා ඇත. කෙසේවුවද, කාබනික තේ සඳහා වැඩිවන ඉල්ලුමක් පවතින අතර, එමඟින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ අවස්ථාවන් නිර්මාණය වී ඇත. ගෝලීය තරඟකාරීත්වය සහ විනිමය අනුපාත උච්චාවචනය වීමේ අවදානම වැනි තර්ජනවලට ව්‍යාපාරය මුහුණදෙමින් සිටියි.

ව්‍යාපාර සහ රජය අතර සම්බන්ධතාවයක් තිබීමේ වැදගත්කම ද රටේ හඳුනාගෙන ඇත. රජය විසින් සපයනු ලබන දිරිගැන්වීම් සහ යටිතල පහසුකම් සංවර්ධනයක් මෙහෙයුම් ප්‍රතිලාභ ලබාදෙන අතර, නිලධාරීවරු ප්‍රමාදයක් සහ බදු ප්‍රතිපත්ති වැනි අභියෝගයන් ව්‍යාපාරයේ ලාභදායකත්වයට බලපානු ලබයි. මෙම සාධකවලට අනුවර්තනය වීමෙන් සහ සම්පත් නිසි ලෙස උපයෝජනය කිරීමෙන් සමාගම සිය තේ අපනයන ව්‍යාපාරය සාර්ථකව පුළුල් කරනු ලැබිය.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) PESTEL විශ්ලේෂණය භාවිතයෙන්, සීමාසහිත Quality Tea (පොද්ගලික) සමාගමේ ව්‍යාපාරික පරිසරය තක්සේරු කරන්න. (ලකුණු 06)
- (b) සීමාසහිත Quality Tea (පොද්ගලික) සමාගමට සම්බන්ධතා ලෙස ක්‍රියාත්මක වීමට උදව් වන ව්‍යාපාර උපකාරක සේවා (supportive services) දෙකක්(02) හඳුනා දක්වන්න. (ලකුණු 02)
- (c) රජය සහ ව්‍යාපාරයක් අතර සම්බන්ධතාවයක් තිබීමේ වැදගත්කම සඳහා හේතු දෙකක්(02) පැහැදිලි කරන්න. (ලකුණු 04)
- (d) සීමාසහිත Quality Tea (පොද්ගලික) සමාගම, විදේශ වෙළඳාමට (ජාත්‍යන්තර වෙළඳාමට) සහභාගිවීමට අවශ්‍ය වන හේතු හතරක්(04) සඳහන් කරන්න. (ලකුණු 04)
- (e) සීමාසහිත Quality Tea (පොද්ගලික) සමාගමේ විද්‍යුත් වාණිජ්‍යයේ සාර්ථකත්වයට හේතු වන සාධක හතරක්(04) සඳහන් කරන්න. (ලකුණු 04)

(මුළු ලකුණු 20)

කළ යුතු ක්‍රියා පටිත්ත ලැයිස්තුව

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
දැනුම (1)	තොරතුරු සහ මූලික සංකල්ප ආවර්ජනය කිරීම	අදින්න	හැඩයක් හෝ රූපසටහනක් ගෙන හැර දැක්වීම.
		සම්බන්ධ කරන්න	තාර්කික හෝ හේතු කාරක සම්බන්ධතාව තහවුරු කිරීම.
		සඳහන් කරන්න	ස්ථිර ලෙස හෝ පැහැදිලිව ප්‍රකාශ කිරීම.
		හඳුනා දක්වන්න	සැලකිලිමත්වීමෙන් පසුව හඳුනා ගැනීම, තහවුරු කිරීම හෝ තෝරා ගැනීම.
		ලැයිස්තුගත කරන්න	විස්තර කිරීමකින් තොරව සම්බන්ධිත අයිතම ලිවීම.

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
අවබෝධය (2)	අදහස් හා තොරතුරු පැහැදිලි කිරීම.	හඳුනාගන්න	අත්දැකීම් හෝ දැනුම භාවිතයෙන් වලංගුබව හෝ වෙනත් ආකාරයෙන් පෙන්වීම.
		අර්ථකතනය කරන්න	වටහාගත හැකි හෝ හුරුපුරුදු පදවලට පරිවර්තනය කරන්න.
		විස්තර කරන්න	ප්‍රධාන ලක්ෂණ ලියා සන්නිවේදනය කරන්න.
		පැහැදිලි කරන්න	අදාළ කරුණු භාවිත කර පැහැදිලි විස්තරයක් කිරීම.
		නිර්වචනය කරන්න	ස්වභාවය, විෂය පථය හෝ තේරුම නිශ්චිතව ප්‍රකාශ කිරීම.

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
භාවිතය (3)	අළුත් තත්ත්වයන් තුළ දැනුම භාවිත කර ගැලපීම.	සසඳන්න	තවත් එකක් සමග අනුගත / අනුරූප කරන්න.
		ප්‍රස්තාර දක්වන්න	ප්‍රස්තාර මගින් නියෝජනය කරන්න.
		තක්සේරු කරන්න	වටිනාකම, ස්වභාවය, හැකියාව හෝ ගුණාත්මක බව තීරණය කරන්න.
		විසඳන්න	ගණනය කිරීම හා / හෝ පැහැදිලි කිරීම් හරහා විසඳුම් සෙවීම.
		පිළියෙල කරන්න	විශේෂ අරමුණ සඳහා යමක් කිරීම හෝ සූදානම් වීම.
		ප්‍රදර්ශනය කරන්න	උදාහරණ සමග ඔප්පු කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම.
		ගණනය කරන්න	ගණිතමය ගණනය කිරීම මගින් සොයා දැනගැනීම හෝ ගණන් ගැනීම.
		භාවිත කරන්න	ප්‍රයෝගිකව භාවිතයේ යෙදෙන්න.

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
විශ්ලේෂණය (4)	අදහස් අතර සම්බන්ධතා ගොඩනගා ප්‍රශ්න විසඳීම.	සන්නිවේදනය කරන්න	තොරතුරු බෙදාහදා ගැනීම හෝ හුවමාරු කර ගැනීම.
		සැකිල්ලක් සේ දක්වන්න	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම.
		අසමානතා බලන්න	අසමානතා හෝ වෙනස්කම් සෙවීම පිණිස පරීක්ෂා කිරීම.
		සමානකම් බලන්න	සමානකම් සොයාගැනීම පිණිස පරීක්ෂා කිරීම.
		විමසන්න	තර්ක මගින් සවිස්තර ලෙස පරීක්ෂා කිරීම.
		වෙනස්කොට දක්වන්න	යමක් තවෙකෙකින් වෙනස්කොට දක්වන දෑ හඳුනා ගැනීම.
		විශ්ලේෂණය කරන්න	විසඳුම් හෝ ප්‍රතිඵලය තීරණය කිරීම පිණිස විස්තරාත්මකව පරීක්ෂා කරන්න.